

(කාර්යාලයීය ප්‍රයෝජනය සඳහා)

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ දෙපාර්තමේන්තුගත III ශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂ (දිස්ත්‍රික් ඉඩම් පරිහරණ) තනතුර සඳහා බඳවා ගැනීමේ සීමිත කරග විභාගය - 2018 (2021)

Limited Competitive Examination for Recruitment to the Post of Departmental Assistant Director (District Land Use), Grade III of Executive Service Category of the Land Use Policy Planning Department - 2018 (2021)

විභාගයට පෙනී සිටින මාධ්‍යය :

සිංහල -2 දෙමළ - 3 ඉංග්‍රීසි - 4 (අදාළ අංකය කොටුව තුළ ලියන්න)

1.0 සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්) :-

උදා : (HERATH MUDIYANSELAGE KUMARA GUNAWARDHANA)

1.1 අගට යෙදෙන නම මුලින් ද අනෙකුත් නම්වල මුලකුරු පසුව ද යොදා නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්) :-

..... (උදා : GUNAWARDHANA H. M. S. K)

1.2 සම්පූර්ණ නම :-

..... (සිංහලෙන්/දෙමළෙන්)

2.0 ප්‍රවේශ පත්‍ර එවිය යුතු ලිපිනය :-

..... (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)

2.1 රාජකාරි ලිපිනය (ඉංග්‍රීසි කැපිටල් අකුරින්) :-

.....

2.2 ස්ථීර ලිපිනය (සිංහලෙන්/දෙමළෙන්) :-

.....

3.0 ජාතික හැඳුනුම්පත් අංකය :

4.0 ස්ත්‍රී/පුරුෂ භාවය :

පුරුෂ -0 ස්ත්‍රී- 1 (අදාළ අංකය කොටුව තුළ ලියන්න)

5.0 ජංගම දුරකථන අංකය :

6.0 විවාහක/අවිවාහක භාවය :

විවාහක - 1 අවිවාහක - 2 (අදාළ අංකය කොටුව තුළ ලියන්න)

7.1 උපන් දිනය : වර්ෂය : මාසය : දිනය :

7.2 2021.06.07 දිනට වයස : වර්ෂය : මාස : දින :

- 8.0 මුල් පත්වීමේ දිනය :-
- 8.1 තනතුර :-
- 8.2 ශ්‍රේණිය :-
- 9.0 ලබා ඇති භාෂා ප්‍රවීණතාව :-
- 10.0 දැනට සේවය කරන දිස්ත්‍රික්කය :-
- 11.0 ලබා ඇති උසස්ම අධ්‍යාපන සුදුසුකම් (පශ්චාත්/උපාධි/ඩිප්ලෝමා) :-
(විභාගය සහ සමත් වූ විෂයන් පිළිබඳ අදාළ දින වකවානු සමඟ සඳහන් කරන්න)
- 12.0 විභාග ගාස්තු ගෙවූ ලදුපත පිළිබඳ විස්තර :
 - 12.1 විභාග ගාස්තු ගෙවූ තැපැල්/උපතැපැල් කාර්යාලය :-
 - 12.2 ලදුපත් අංකය හා දිනය :-
 - 12.3 ගෙවූ මුදල :-

ලදුපත නොගැලවෙන සේ එක් දාරයකින් මෙහි අලවන්න.

මෙම අයදුම්පතෙහි මා විසින් සඳහන් කරන ලද විස්තරය සත්‍ය බවත්, නිවැරදි බවත්, මෙයින් සහතික කරමි. මෙහි සඳහන් කිසියම් කරුණක් අසත්‍ය බව හෝ වැරදි බව තෝරා ගනු ලැබීමට පෙර අනාවරණය වුවහොත් මා නුසුදුස්සකු වීමට යටත් බවත්, පත් කිරීමෙන් පසු අනාවරණය වුවහොත් වන්දියක් නොමැතිව මා සේවයෙන් පහ කරනු ලැබීමට යටත්වන බවත් මම දනිමි.

තව ද, විභාගය පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන නීතිරීතිවලට මම යටත් වන බව බව ද ප්‍රකාශ කරමි.

දිනය :-
අයදුම්කරුගේ අත්සන.

13.0 අයදුම්කරුගේ අත්සන සහතික කිරීම

මාගේ කාර්යාලයේ නිලධාරියෙකු/නිලධාරිනියක වූ, මා පෞද්ගලිකව දන්නා හඳුනන මයා /මිය/මෙනෙවිය වන දින මා ඉදිරිපිට දී අත්සන් කළ බව මෙයින් සහතික කරමි.

.....
 සහතික කරන්නාගේ අත්සන.
 (නිල මුද්‍රාව තැබිය යුතුය.)

දිනය :-
 සහතික කරන්නාගේ නම :-
 තනතුර :-
 ලිපිනය :-

14.0 ආයතන ප්‍රධානියාගේ සහතිකය :

ඉහත අයදුම්පත ඉදිරිපත් කර ඇති නිලධාරියා/නිලධාරිනිය විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, නියමිත විභාග ගාස්තුව ගෙවා එම ලදුපත අලවා ඇති බවත් ප්‍රකාශ කරමි. ඔහු/ඇය මෙම විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති/නොමැති බැවින් අයදුම්පත නිර්දේශ කරමි/නොකරමි.

දිනය :-
ආයතන ප්‍රධානියාගේ අත්සන හා නිල මුද්‍රාව



www.applications.lk

ඉදිරියේදී පළ වන රැකියා ඇබැරිතු සඳහා
අයදුම්පත් නොමිලයේ Download කර ගැනීමට
අපගේ Facebook Fanpage එක Like කර
ඔබගේ මිතුරන්ටත් දැන ගැනීමට Share කරන්න.

www.facebook.com/applications.lk

Website

<https://www.applications.lk>

Facebook

<https://www.facebook.com/applications.lk>

Twitter

<https://www.twitter.com/applicationslk>



JOB VACANCIES
රැකියා ඇබැරිතු



GOVERNMENT GAZETTE
රජයේ ගැසට් පත්‍රය



COURSES
පාඨමාලා



LOTTERY RESULTS
ලොතරැයි ප්‍රතිඵල